

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ණය, වෙළඳ පොල ගති ලක්ෂණ හා මෑත කාලීන වෙනස්කම්

ජනගහන වර්ධනය සමඟම ග්‍රාමීය නිෂ්පාදන කටයුතුවල කාර්යභාරය, දේශීය ඉල්ලුම සපුරාලන තත්ත්වයේ

යුතු වේ. නිමැවුම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා තවත් අමතර යෙදවුම් ප්‍රමාණයක් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම

ගැනීමට සිදු වන අවස්ථා තිබේ. මේ කවර හේතුවක් හෝ නිසා ණය ගැනීමේ අවශ්‍යතාවය උදවිය හැකි අතර පොලියට සපයන මූල්‍ය අරමුදල් සංචිත සඳහා ගැමි ජනතාවගේ මේ ඉල්ලුම, ග්‍රාමීය ණය ඉල්ලුම වශයෙන් පොදු වේ හැඳින් වේ. පොලිය යනු එම අරමුදල් යම් කාල පරිච්ඡේදයක් තුළ පරිහරණය කිරීම සඳහා මුදහැරීම වෙනුවෙන් එය ලබා ගන්නා අය ගෙවනු ලබන මිල හෙවත් පිරිවැය යි.

නිමැවුම් ප්‍රමාණය වැඩි කිරීම සඳහා තවත් අමතර යෙදවුම් ප්‍රමාණයක් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම අත්‍යාවශ්‍යය.

වෙළඳමය ආර්ථිකයක් කරා හැඩ ගැස්වීමේ අරමුණු සහිත අර්ථික ප්‍රතිපත්ති සැකසීම කෙරෙහි නැඹුරු විය. ඒවායේ ප්‍රතිඵල වශයෙන් ගැමි ජනතාවගේ යැපීම් මට්ටමේ වූ ආර්ථික කටයුතු, එම රාමුවෙන් පිටතට ගෙන, දේශීය වෙළඳපොල ඉල්ලුම සපුරාලන ආර්ථිකයක් බවට පත් කර වීමට යොමු කරවනු ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රාමීය ජනතාව, තම නිෂ්පාදන නිම වලලු පුළුල් කිරීමේ අරමුණ ඉටු කර ගැනීමේ කටයුතු වල නිරත ව සිටී. එබැවින්, ඒ සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සම්පත් සඳහා ඉල්ලුම වැඩි වෙමින් පවතී.

අත්‍යාවශ්‍ය ය. එම යෙදවුම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය මෙන්ම ශිල්පීයමය දැනුම යන ඒවා හෝ ඒ සමඟ සම්බන්ධ ඒවා හෝ වන අතර ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදු වේ. එම පිරිවැය දැරීම සඳහා අරමුදල් අවශ්‍ය කෙරේ. ඒ සඳහා ප්‍රථමයෙන්ම, තම තමන්ගේ ඉතිරි කිරීම් දෙසට යොමු වන අතර තමන්ගේ ඉතිරි කිරීම් නොමැතිනම් හිත මිතුරන්ගෙන් අනමාරුවට ලබා ගැනීමට සිදු වේ. එසේත් නැත්නම් පොලියට මුදල් ලබා ගැනීමට සිදු විය හැකිය. ඒතැම් විට, විපතකට හෝ යම් ගැටළුවකට මුහුණ පෑමට සිදු වූයේ නම්, එම පාඩුව පිරවීම සඳහා ද ණය මුදල් ලබා

තරහකාරී වෙළඳ පොලක මූල්‍ය සම්පත් වල මිල, ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන බවට උපකල්පනය කරන අතර මෙය මූල්‍ය වෙළඳ පොල යනුවෙන් හැඳින් වේ. ග්‍රාමීය ණය අරමුදල් වල සැපයුම කෙරෙහි ජාතික වශයෙන් මූල්‍ය වෙළඳ පොලේ තීරණය වන මිල යම් තරමකින් බලපෑම් ඇති කරයි. ඒ හැරුණු විට, කෘෂි නිෂ්පාදන වෙළඳ පොල ග්‍රාමීය වෙළඳපොල, කෘෂි ව්‍යාප්ති සේවය, කෘෂි සහාය සේවා, ග්‍රාමීය ණය වෙළඳ පොල හා සෙසු ස්වාභාවික සම්පත් (අවිච්චි, වැස්ස) යන සාධක සමඟ ග්‍රාමීය මූල්‍ය

ග්‍රාමීය ණය අරමුදල් වල සැපයුම කෙරෙහි ජාතික වශයෙන් මූල්‍ය වෙළඳ පොලේ තීරණය වන මිල යම් තරමකින් බලපෑම් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය මුළුමනින්ම වාගේ කෘෂි කර්මාන්තය මත රැඳී තිබේ. ඉතා සුළු ප්‍රමාණයක්, ග්‍රාමීය හා ලුහු කර්මාන්ත මත රැඳී පවතී. දේශීය වෙළඳ පොල ඉල්ලුම සපුරාලීමේ ජාතික මෙහෙවර ඉටු කර ලීමට නම් පවත්නා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කළ යුතු වේ. ඒ සඳහා පරිමාණය ඉහළ නැංවීමෙන් හෝ නිෂ්පාදන මට්ටම් ඉහළ නැංවීමෙන් හෝ නිමැවුම් ප්‍රමාණය වැඩි කිරීම හෝ කළ

ගැනීමට සිදු වේ. එමෙන්ම, විපත් වලට පැමිණීම වැනි හදිසි අවස්ථා වලට මුහුණ දුන් විට පාරිභෝජනය සඳහා ද ණය

වෙළඳ පොල ඉතා දඩි සම්ප සබඳතාවයක් පෙන්වුම් කරයි.

ණය අරමුදල් සැපයීම

අසංවිධිත හා සංවිධිත යන දෙයාකාරයකින් සිදු වේ.

අසංවිධිත ආකාරයට ණය අරමුදල් ඉල්ලුම හා සැපයුම, එහි පොලිය තීරණය කිරීම, ඊට

හිමියා බලහත්කාරකම් යොද හෝ ණය ලාභියාගෙන් මුල් මුදල හා පොලිය යන දෙකම මුදලින් හෝ ද්‍රව්‍ය වලින් ලබා ගනී. සංවිධිත ආකාරයේ ග්‍රාමීය ණය යම් ආකාරයක සංවිධානාත්මක

බොහොමයක් ග්‍රාමීය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර තිබෙන්නේ මහජන බැංකුව හරහා බැවින් සෙසු බැංකු වලට වඩා මහජන බැංකුව මේ පිළිබඳව විශේෂත්වයක් උසුලයි.

සහභාගි වන අයගේ පෞද්ගලිකත්වය මත රැඳී පවතී. පෞද්ගලික අංශය විසින් එය පුද්ගලික ව්‍යාපාරයක් වශයෙන් කර ගෙන යනු ලබයි. ණය මුදල් ලබා දීමේ දී පොලී ප්‍රමාණය හා එය ලබා ගන්නා අය, එම පොලී ප්‍රමාණයට හෝ කොන්දේසි වලට එකඟ නොවන්නේ නම් එම ගනු - දෙනුව සිදු නොවේ. පොලිය හා කොන්දේසි පිළිබඳව සාකච්ඡා කර ඒවායේ බර අඩු කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා බොහෝ විට දුර්ලභ ය. මුදල් හිමියාගේ ආධිපත්‍යයට අනුකූලව ණය අරමුදල් ලබා ගත යුතු වන අතර එහි අසාධාරණ බව නිසා ණය ගන්නා අය නිතරම පීඩාවට පත්වන සුළු වේ. ණයලාභීන්ගේ අදහස් එහි දී හඬ නොනැගේ. ණය ඉල්ලුම්කරුගේ (ණය ලාභීන්ගේ) මූල්‍යමය ශක්‍යතාවයන් පිළිබඳව මුදල් හිමියා ස්වයං තක්සේරුවකට පැමිණෙන අතර ආපසු අය කර ගන්නා ආකාරය පිළිබඳව ද පෞද්ගලිකව දන්නා කොරකරු මත යම් ක්‍රමයක් සකස් කර ගනී. ඇතැම් විට, එය නිමි භාණ්ඩ ලබා ගැනීමෙන් ණය හා පොලිය ගෙවී යන ආකාරයට හෝ අධික වටිනාකම් ඇති අවධියක් මත සකස් වූ ක්‍රමයක් විය හැකි ය. එය, එකී ගනු දෙනුවට සම්බන්ධ වන දෙපසයේ තීරණයක් වේ. ඇතැම් විට, ණය

ස්වරූපයකින් යුක්ත වේ. එය රජයේ වාණිජ බැංකු හා රාජ්‍ය ආයතන මගින් කරගෙන යනු ලැබේ. රජයේ අනු දනුම් ඇතිව රාජ්‍ය අනුග්‍රහය යටතේ නියමිත කොන්දේසි මාලාවක් අනුව රජයේ වාණිජ බැංකු වන **ලංකා බැංකුව හා මහජන බැංකුව** යන බැංකු මගින් හා ග්‍රාමීය බැංකු මගින් ක්‍රියාත්මක කර ගෙන යන කෘෂිකාර්මික ණය, වගා ණය හා ග්‍රාමීය පාරිභෝජන ණය වැනි ඒවා ග්‍රාමීය ණය වශයෙන් සැලකේ. ග්‍රාමීය ණය සැපයීමට මෑතක සිට හැටන් නැෂනල් බැංකුව ද සහාය වේ.

මේ සඳහා බැංකුව අවශ්‍ය කරන ලිපි ලේඛන පිළියෙල කර තිබෙන අතර ණය ඉල්ලුම් කරන අය එම ලිපි ලේඛන පූර්වා ඇසකරුවන් පිළිබඳ විස්තර ද සමඟ බැංකුවට ඉදිරිපත් කළ යුතු වේ. එම ලිපි ලේඛන වල

ඉල්ලුම්කරු, තමා එම ණය ලැබීමට සුදුසු පුද්ගලයෙකු බව බැංකුවට මපසු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.

කොන්දේසි මාලාව ඇතුළත් වී ඇති අතර එය පෞද්ගලික අංශයේ අසංවිධිත ආකාරයේ ණය දීම වල දී මෙන් නොව ණය ලබා ගන්නා අයට ඇති වන අසාධාරණ පීඩනය ඉතාමත් සුළු

ප්‍රමාණයක් වන පරිදි සකස් කර තිබේ.

ඉල්ලුම්කරු, තමා එම ණය ලැබීමට සුදුසු පුද්ගලයෙකු බව බැංකුවට මපසු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ. එමෙන්ම, එම ලිපි ලේඛන තම අත්සනින් යුතුව බැංකුවට බාර දීමෙන් බැංකුව ඉදිරිපත් කර තිබෙන කොන්දේසි මාලාවට එකඟ වන බව ද ප්‍රකාශ කරනු ලබයි.

ග්‍රාමීය අංශයට ණය පහසුකම් ලබාදීම පිළිබඳව රාජ්‍ය වාණිජ බැංකු අතුරෙන් **මහජන බැංකුව** සිය විශේෂ අවධානය යොමු කරයි. මෙතෙක් **බොහොමයක් ග්‍රාමීය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර තිබෙන්නේ මහජන බැංකුව හරහා බැවින් සෙසු බැංකු වලට වඩා මහජන බැංකුව මේ පිළිබඳව විශේෂත්වයක් උසුලයි.** මහ බැංකුවෙන් අනුමැතිය ලත් ඇතැම් ග්‍රාමීය ණය යෝජනා ක්‍රම වල තමී පහත දක් වේ.

- * පොල් පොහොර ණය යෝජනා ක්‍රමය
- * **ගාල්ල හා මාතර** දිස්ත්‍රික්කයන් හි කුඩා හෝ වතු හිමියන් සඳහා ණය යෝජනා ක්‍රමය
- * **මාතලේ, පුත්තලම** දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වූ ණය යෝජනා ක්‍රමය

- * බදුල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන

ව්‍යාපෘතිය යටතේ වූ ණය යෝජනා ක්‍රමය

ස්වයං රැකියා වැඩ සටහන් යටතේ ව්‍යාපෘති වලට මූල්‍ය සැපයීමේ ණය යෝජනා ක්‍රමය

යටතේ මතු කාන්තාවන්ගේ ආදායම් ඉපයීමේ ව්‍යාපෘති වලට ආධාර කිරීමේ ණය යෝජනා ක්‍රමය

* ඩිවර අංශයට බැංකු මූල්‍ය සැපයීමේ යෝජනා ක්‍රමය

මෙසේ රාජ්‍ය වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රම රාශියක් පැවතිය ද, ඒවාට ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට තරම් ගැමි ජනතාව ගෙන් වැඩි පිරිසක් යෝග්‍ය වූවන් නොවේ.

* උස්සාන වාරිමාර්ග සඳහා නල ළිං තැනීම සඳහා ණය- යෝජනා ක්‍රමය

* කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමය

* පාරිභෝජන ණය යෝජනා ක්‍රමය.

* ඩිවරයින්ගේ සමූපකාර සමිති සඳහා වූ ණය යෝජනා ක්‍රමය

* මා දූල් සඳහා ඩිවර ණය යෝජනා ක්‍රමය

* ගව පවිටි සංවර්ධනය සඳහා ණය යෝජනා ක්‍රමය

* ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකාවේ සත්ක'ව නිෂ්පාදන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ණය යෝජනා ක්‍රමය.

* ආසියානු සංවර්ධන බැංකුව - ශ්‍රී ලංකා ග්‍රාමීය ණය ව්‍යාපෘතිය

* ආසියානු සංවර්ධන බැංකුව - ශ්‍රී ලංකා පොල් සංවර්ධන ව්‍යාපෘතිය

* මුළු දිවයිනටම බලපාන ගොවිපල යාන්ත්‍රීකරණය සඳහා ණය යෝජනා ක්‍රමය

* මාතර දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වැඩ සටහන් යටතේ ව්‍යාපෘති වලට මූල්‍ය සැපයීමේ ණය යෝජනා ක්‍රමය

* අනුරාධපුර දිස්ත්‍රික්කයේ

* කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වැඩ සටහන් යටතේ ව්‍යාපෘති වලට මූල්‍ය සැපයීමේ ණය යෝජනා ක්‍රමය.

* නුවර, කෑගල්ල හා මාතලේ සහ එම දිස්ත්‍රික්ක වල ස්වයං රැකියා සහ වෙනත් මූල්‍ය පහසුකම් සැපයීමේ යෝජනා ක්‍රමය.

* අනුරාධපුර විශ්ලි කලාපීය ව්‍යාපෘතිය

* යෙවනගල, හිඟුරාන හා කන්තලේ උක් වගා ව්‍යාපෘතිය යටතේ උක් වගාව සඳහා සුළු ගොවීන්ට ණය සහන සැලසීමේ යෝජනා ක්‍රමය

* පැල්වත්ත උක් වගා ව්‍යාපෘති සඳහා ණය යෝජනා ක්‍රමය.

* කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොකෝවා, ඉඟුරු, අත්තාසි හා වැල් දෙඩම් වගාව සඳහා ණය යෝජනා ක්‍රමය

* ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා කාන්තා කාර්යාංශය

මෙසේ රාජ්‍ය වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන ණය යෝජනා ක්‍රම රාශියක් පැවතිය ද, ඒවාට ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට තරම් ගැමි ජනතාව ගෙන් වැඩි පිරිසක් යෝග්‍ය වූවන් නොවේ. ඇතැම් විට, තමන් එම ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් වන අවම මූල්‍ය ශක්තිය දක්වා පැමිණ නැත. නොඑසේ නම්, ඇප සඳහා ඉදිරිපත් කළ හැකි තිරවුල් දේපල හෝ ඉහල ආදායම් ලබන පුද්ගලයින් නැත. එසේත් නැත්නම් ඉල්ලා සිටින සියළුම ලිය - කියවිලි පොයා ගන්නට හෝ ඉල්ලුම් පත්‍රය පුරවා ගැනීමට තරම් හැකියාවක් නොපවතී. මෙවැනි කිසියම් හේතුවක් නිසා එම ණය පහසුකම්

එම ණය පහසුකම් වලින් ප්‍රතිලාභ ලබන්නට ඇති හැකියාව ගැමි ජනතාවගෙන් දුරස් වී තිබේ

වලින් ප්‍රතිලාභ ලබන්නට ඇති හැකියාව ගැමි ජනතාව ගෙන් දුරස් වී තිබේ.

මෙහි දී ඉතා වැදගත් සේ සැලකිය යුතු එක් කරුණක් වේ. එනම්, බැංකුවේ පරමාර්ථය තම මුදල් ණයට දී පොලිය අය කර

කාර්යක්ෂම ගමනා ගමන පහසුකම් වැනි මූලික පහසුකම් ද, ඉතා අඩු මට්ටමක පවතින අතර **සිහිප වතාවක් එක**

සිතන්නේ තමන්ට ඉතා ළහින්, ඇති තැනකින් වැඩි පොලියට හෝ ණයට මුදල් ලබා ගැනීම පහසු මෙන්ම ඉක්මණින්ම කරගත හැකි කාර්යයක් බවයි. අධි පොලියක් ගෙවීමට සිදු වීමෙන් ඉදිරියේ දී කරදර ඇති වන බව දැන දැනත් එවැනි ණය ලබා ගන්නේ තමා ඒ වන විට දැවෙමින් සිටින ප්‍රශ්නයෙන් කඩිනම් ගැලවීමක් අපේක්ෂා කරමිනි.

සිහිප වතාවක් එක ගනුදෙනුවක් සඳහා බැංකුවට යෑම, ගැමියාගේ පැත්තෙන් බලන විට ඉතා බරපතල කාර්යයක් වන්නට පුළුවන.

ගැනීම මගින් තවදුරටත් මුදල් ඉපයීම වන අතර ඉන් පිටස්තර වූ ලාභ ඉපැයීමක් සිදු නොවන කටයුත්තක් සඳහා ණය මුදල් සැපයීම බැංකුවක අරමුණ හා එකඟ නොවේ. එබැවින්, බැංකුව මුද්‍රා හරින හැම ණය මුදලක් සඳහාම කලට වේලාවට පොලිය අය කර ගැනීමේ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වේ.

බැංකු කටයුතු යනු වෙළඳ ලෝකයේ යම් අත්‍යවශ්‍ය අංගයක් වන අතර ඒවා ගොඩනැගී තිබෙන්නේ ගනු දෙනු කරුවන්ගේ ඕනෑ එපාකම් අනුව ය. පළපුරුදු ගනුදෙනු කරුවන් බැංකු කටයුතු ගැන මනා දණුමකින් යුතුව කටයුතු කරනු ලබයි. මෙහි දී, බැංකු කටයුතු තවමත් හඳුන්වා දෙමින් පවතින අවධියක පසුවන ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව, ඉක්මන් ක්‍රියාකාරී වෙළඳ ලෝකයේ කාර්යක්ෂම ලෙස බැංකු පහසුකම් ලබා ගැනීමේ කාර්ය බහුල පරිසරයකට හුරු පුරුදු වී නොමැත. එබැවින්, තරඟකාරී ආකාරයෙන් බැංකු කටයුතු වලින් එලදයි ප්‍රතිඵල කාර්යක්ෂම ලෙස අඩු පිරිවැයකින් ලබන්නට තරම් වූ වාණිජ හැඟීමකින් කටයුතු කිරීමේ ණය සංස්කෘතියක් දැකීම අපහසුය. ඔවුන්ට එය අළුත් අත් දැකීමකි. සිය කැමැත්ත ඇතිව හෝ නැතිව මූල්‍ය ණය පහසුකම් ලබා ගන්නට සිදු වන අවස්ථා වලට ගැමියන්ට මුහුණ පෑමට සිදු වේ. ගම් ප්‍රදේශයන් හි, නගරවල මෙන්

ගනුදෙනුවක් සඳහා බැංකුවට යෑම, ගැමියාගේ පැත්තෙන් බලන විට ඉතා බරපතල කාර්යයක් වන්නට පුළුවන. ඔහුට ඒ සඳහා දින කිහිපයක රැකියා කටයුතු අත් හරින්නට ද සිදු වේ. එබැවින්, බැංකුව කරා සිහිප වරක් ගමන් කිරීමට සිදුවීම වැනි අත්වශ්‍ය කරදර ගැමි ජනතාවට, නොසලකා හැරීමට නොහැකි ය. දින කිහිපයක තම කටයුතු කැප කිරීමට සිදුවන බරපතල පිරිවැයක් දරන ගැටළුවක් වන්නට ද හොඳටම ඉඩකඩ පවතින බව ගැමියන් සමඟ කරන ලද සාකච්ඡා වලින් පැහැදිලි වී තිබේ. මෙහි දී, ගනුදෙනු කිරීමේ දී කලට වේලාවට ඉටු කළ යුතු කාර්යයන් අතපසු වීම හා ඒ නිසා ගනු දෙනු සම්බන්ධව ඇති විය හැකි අඩු ලුහුඩු කම් ද, අපමණවත් තිබෙන්නට පුළුවන. එබැවින්, ණය අරමුදල් සඳහා අය කරන පොලී මුදල් සම්බන්ධයෙන් යම් පහසුකමක් ඇති වුව ද, ඒ පහසුකම් අත්කර ගැනීම හා සම්බන්ධයෙන් ණය ඉල්ලුම්කරුට

මෙහි ප්‍රචිච්චයක් වශයෙන් ග්‍රාමීය ජනතාව, කොතෙකුත් සපයා ඇති බැංකු පහසුකම් පසුපස යනවාට වඩා තමන්ට ඉතා පහසු ප්‍රවේශයක් ඇති ණය අරමුදල් සපයන පෞද්ගලික ස්ථානයකින් මුදල් ලබා ගැනීමට වැඩි වශයෙන් යොමු වී සිටිති. මේ නිසාම **ගැමි ජනතාව, ධනවත් අයගේ ණය ගැතියන් බවට පත් වීමෙන් ආර්ථික හා සාමාජික වශයෙන් විශම වක්‍රයට හසු වී එයින් ඉවත් වී යා නොහැකි පරිදි පීඩනයට ලක් වී සිටිති.** ආන්තික ලාභ තීරුවක් ලබන ගොවියාගේ හෝ ගැමියාගේ නිෂ්පාදන කටයුත්තෙන් අධි පොලියක් හා මුල් මුදල වශයෙන් ව්‍යාපාරයේ වටිනාකමෙන් වැඩි ප්‍රතිශතයක් ණය සපයන්නා කරා ඇදී යාම නිසා මේ තත්ත්වය ලද වී තිබේ.

මේ තත්ත්වය අනුව, කරුණු සලකා බලන විට, ග්‍රාමීය ජනතාවට ණය අරමුදල් පහසුකම් සැපයීම කවර ආකාරයකට සිදු කළ යුතු ද යන්න නොසලකා,

ගැමි ජනතාව සිතන්නේ තමන්ට ඉතා ළහින්, ඇති තැනකින් වැඩි පොලියට හෝ ණයට මුදල් ලබා ගැනීම පහසු මෙන්ම ඉක්මණින්ම කරගත හැකි කාර්යයක් බවයි.

දුර්වල සිදුවන කරදර හා සමාජ - ආර්ථික පිරිවැය ද ගණනය කළ විට එක්කරා ජීවන රටාවකට හරු වී සිටින **ගැමි ජනතාව**

පැහැර හැරිය හැකි ප්‍රශ්නයක් නොවන බව පෙනෙන්නේ ජනගහනයෙන් 75% ටත් වඩා වැඩි ප්‍රමාණයක් වන ගැමි

ජනතාව මේ ප්‍රශ්නයේ සෘජු බල පෑමට හසු වී සිටින නිසාවෙනි.

ග්‍රාමීය ණය පහසුකම් සැපයීම පිළිබඳව යම්

දී පෙනී යයි. ග්‍රාමීය පෞද්ගලික අංශයේ මුදල් ණයට දීමට තරම් වත්කම් ඇති ධනවතුන් සිටින්නේ ඉතා සුළු පිරිසකි. යැපීම මට්ටමට වඩා වැඩි, ඉහළ ආදායම්

සේවක නම් ඉතුරුම් සංචිත ණය අරමුදල් වශයෙන් ග්‍රාමීය අංශයට නිකුත් කරති. එහි දී, සැලකිල්ල යොමු විය යුතු කරුණු කිහිපයක් වේ.

ග්‍රාමීය ණය පහසුකම් සැපයීම පිළිබඳව යම් න්‍යායානුකූල හෝ ප්‍රායෝගික හෝ අධ්‍යයන පාඨමාලාවක් මෙතෙක් කිසිම විශ්ව විද්‍යාලයක සකස් කර නොමැත.

න්‍යායානුකූල හෝ ප්‍රායෝගික හෝ අධ්‍යයන පාඨමාලාවක් මෙතෙක් කිසිම විශ්ව විද්‍යාලයක සකස් කර නොමැත. ඒ පිළිබඳ දැනුම උගත් කම හා පලපුරුද්ද ලබා ගත හැකි එකම ක්‍රමය ක්‍ෂේත්‍ර අධ්‍යයන හා අත්හදා බැලීම මගින් ලබා ගන්නා දැණුම හා පලපුරුද්ද මතම පදනම් විය යුතු බව අදාළ කරුණු අධ්‍යයනය කිරීමේදී වැටහී යයි.

ශ්‍රී ලංකාවේ අන්දකිම් අනුව, මෙතෙක් කරන ලද විමසුම් වලින් පැහැදිලි ලෙස පෙනී යන්නේ 'ග්‍රාමීය ණය පහසුකම් සැපයීම' යන්න අධි පොලියට මුදල් ණයට දෙන පෞද්ගලික අංශයේ ධනවතුන් ගේ ආරක්‍ෂක කඳවුරක් වශයෙන් බොහෝ විට ක්‍රියාත්මක වන බවකි. එමෙන්ම, ඇතැම් විට පර්යේෂකයන් එය රටේ ආර්ථික ප්‍රතිපත්තියේ හා ණය ප්‍රතිපත්තියේ යම් අනු ප්‍රතිඵලයක් වශයෙන් ද විග්‍රහ කර පෙන්වා දී තිබේ.

මේ කරුණු වල බලපෑම යම් යම් තරාතිරම් වලින් ලැබී තිබෙන අතරම මීට අමතරව ණය ලබා ගන්නා අයගේ දේදරා යන සුළු අස්ථාවර ආර්ථික හා සාමාජික තත්ත්වය ද, ඉහළ නගින ජීවන වියදම ද, සොබා දහමේ බලපෑමෙන් ඇතිවන විපත් ද සෘජු ලෙස බලපා ඇති බව තවදුරටත් කරුණු විමසන විට

ලබන්නන් මේ ගණයට අයත් අතර ඔවුන්ගෙන් ඇතමෙක් මේ වෘත්තීයට අවතීර්ණ වී සිටිති. එවැනි අය පහත සඳහන් පරිදි වර්ග කළ හැකි ය.

- * ඉඩම් හිමි ධනවතුන්
- * වාණිජ ඉල්ලුමක් ඇති හාණසි සපයන ධනවත් කර්මාන්ත හිමිකරුවන්
- * ට්‍රැක්ටර් හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හිමියන්
- * වෙළඳුන් හා ග්‍රාමීය කඩ-සාප්ප හිමියන්
- * ග්‍රාමීය ප්‍රදේශවල දේපල ඉඩ - කඩම් හිමි රජයේ සේවකයන්
- * ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කරන වෙනත් ධනවත් අය (විශේෂයෙන් විදුහල්පති වරු)

ඉහත සඳහන් අය සාමාන්‍ය ගැමි ජනතාවට වඩා වෙනස් සමාජ තලයක වෙසෙන අය යි. ඔවුන් තම ආදායමෙන් යම් ප්‍රතිශතයක් 'ඉතුරුම් සංචිත' වශයෙන් වෙන් කිරීමට තරම් ආර්ථිකමය ශක්තියකින් යුතු වූවන් ය.

ණය ඉල්ලුමක් ලැබුණ විට,

1. ඔවුන්ගේ ණය සැපයීම, වෙළඳ සොල කරගතාරිකවයෙන් ආරක්‍ෂිත වී තිබීම.

ඔවුන් ණය සැපයීමේ දී අනුගමනය කරන පහසු ප්‍රවේශයත්, ණය ඉල්ලුම් කරුවන්ට වෙනත් පහසු විකල්ප ණය ප්‍රභවයන්ගෙන් ණය නොලැබීමත් නිසා ආරක්‍ෂිත රාමුවකින් මුදා වූ ඔවුන්ගේ මූල්‍ය වෙළඳ පොලෙන් මුදල් ණයට ගැනීම සඳහා අනිවාර්ය ගන - දෙන කරුවන් කොටසක් ඉතිරි වී සිටී. බැංකු වලින් ණය ලබාදීමේ දී ලිපි ලේඛන සම්පූර්ණ කිරීමට බැංකුව කරා ගමනාගමනයට හා සේනත් ඒ ආශ්‍රිත කටයුතු වලට වැයවන කාලය හා සම්පත් ප්‍රමාණයට සාපේක්‍ෂව මෙහි එම කරදර අඩුය. එනිසා අධි පොලියක් අය කරන්නේ වී නමුත්, ඔවුහු තම කාර්යය ඉක්මණින් ඉටු කර දෙන බැවින් පුද්ගලික ණය හිමියා වෙනමම යැමට ගැමියෝ බොහෝ විට පෙළඹී සිටිති.

2. ග්‍රාමීය ආර්ථික කටයුතු වලින් බලාපොරොත්තු වන නිසි

ග්‍රාමීය ආර්ථික කටයුතු වලින් බලාපොරොත්තු වන නිසි ප්‍රවේශ ලදකර ගැනීම සාපේක්‍ෂව ඉතා දුෂ්කර කාර්යයක් වේ.

ප්‍රවේශ ලදකර ගැනීම සාපේක්‍ෂව ඉතා දුෂ්කර කාර්යයක් වේ.

එවැනි අවදානම අධික

කාර්යයකට ආයෝජනය කරන ලද නම මුදල තැවක අයකර ගැනීමේ දී වෙනත් අර්ථික කටයුතු සඳහා ආයෝජනය කිරීමේදී දරන අවදානමටත් වඩා වැඩි අවදානමකට මුහුණ දෙන බව ණය හිමියා දන්නේ ය.

එනිසා එය, ආපසු අය කර ගැනීම සඳහා ණය හිමියා පෞද්ගලිකවම වැඩි අවධානයකින් යුතුව සිටින අතර නම අවදානම් ආයෝජනයේ අවිනිශ්චිත ආර්ථික ප්‍රතිලාභය ලබා ගැනීමේ අහිප්‍රායයෙන් මුල්ම නිමි භාණ්ඩ හෝ අස්වැන්න නොගයෙන් නම මුළු මුදලම ලබා ගැනීමට ණය හිමියා උනන්දු වේ. ඔහු බලන්නේ අන්‍යෝන්‍ය

හිතවත්කම එලෙසම තිබියදී නම ණය ලබා ගැනීමේ අවදානම් තත්ත්වයෙන් හැකි තරම් ඉක්මනින් නිදහස් වීමටය.

මෙවැනි ගති ලක්ෂණ යටතේ ග්‍රාමීය මූල්‍ය වෙළඳපොළ තවත් දශක ගණනාවක්ම මේ අයුරින් පවතින්නට අවශ්‍ය සමාජ ආර්ථික ඉඩ පහසුකම් තව දුරටත් වැඩිවෙමින් පවතී. විවෘත වෙළඳපොළ හා ගෝලීය ආර්ථික කරණය යටතේ මෙම තත්ත්වයන් නිදහසේ ක්‍රියාත්මක වේ.

ග්‍රාමීය ණය ගැනි භාවයෙන් ගැමි ජනතාව මුදවා

ගැනීමට නම් සංවෘද්ධිත ණය සැපයුම් අංශයේ මූල්‍යය ලාභ ඉපැයීමේ අරමුණ කිසියම් ප්‍රමාණයක ගුණාත්මක වෙනසකට භාජනය විය යුතුව තිබෙන බව පැහැදිලිව පෙනෙන කරුණකි.

එස්.ආර්. බණ්ඩාර

ජ්‍යෙෂ්ඨ, පර්යේෂණ නිලධාරීන්
කෘෂි ප්‍රතිපත්ති හා ව්‍යාපෘති
ඇගයීම් අංශය

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි
 කටයුතු පර්යේෂණ හා පුහුණු
 කිරීමේ ආයතනය